



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1469/32 - 2006 නොවැම්බර් 02 වැනි බ්‍රහස්පතින්දා - 2006.11.02

(ආණ්ඩුවේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

IV (අ) වැනි කොටස - පළාත් සභා

පළාත් සභා නිවේදන

දකුණු පළාතේ පළාත් සභාව

1990 අංක 07 දරන මුදල් ප්‍රඥප්තිය

07 වැනි වගන්තිය යටතේ නියෝගය

දකුණු පළාතේ පළාත් සභාවේ, 1990 අංක 07 දරන මුදල් ප්‍රඥප්තියේ 7 (1) දරන වගන්තියෙන් මා වෙත පැවරී තිබෙන බලතල ප්‍රකාර, දකුණු පළාතේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සහ මුදල් අමාත්‍ය ගුප්තිඤ්ඤාවඩු ණාන් විජයලාල් ද සිල්වා වන මම, පහත සඳහන් පිරිවැටුම් බදු අනුප්‍රමාණයන් මෙම නියෝගය මගින් 2006 ඔක්තෝබර් මස 31 දින මධ්‍යම රාත්‍රියෙහි /2006 නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නියම කරමි.

(අ) අරක්කු, (පදම් කළ අරක්කු, කලවම් අරක්කු ඇතුළුව)බීර, වයින්, රා හා වෙනත් ආනයනික හෝ මෙරට නිෂ්පාදිත මත්පැන් වර්ග මිලටගෙන විකිණීමේ ව්‍යාපාරයේ පිරිවැටුම සම්බන්ධයෙන්

සියයට 02

(ආ) සිගරට් නිෂ්පාදකයා වෙතින් හෝ සිගරට් ආනයනකරු වෙතින් හෝ මිලදී ගෙන සිගරට් විකිණීමේ ව්‍යාපාරයේ පිරිවැටුම සම්බන්ධයෙන්

සියයට 02

02. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1991 ජනවාරි මස 12 වැනි දින සහ අංක 644/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියෝගයේ I වන කොටසින් පනවන ලද 1% බදු අනුප්‍රමාණය ඉහත (අ) සහ (ආ) ඡේදවල සඳහන් ව්‍යාපාරවල පිරිවැටුම සම්බන්ධයෙන් පමණක් 2006 ඔක්තෝබර් මස 31 දින මධ්‍යම රාත්‍රියේ/2006 නොවැම්බර් මස 01 දින සිට මෙම නියෝගය ක්‍රියාත්මක වීමෙන් පසුව උද්ගත වන යම් පිරිවැටුමක් සම්බන්ධයෙන් අදාළවීම අහෝසි විය යුතුයි.

ගුප්තිඤ්ඤාවඩු ණාන් විජයලාල් ද සිල්වා,
ප්‍රධාන අමාත්‍ය සහ මුදල් අමාත්‍ය.

2006 ඔක්තෝබර් මස 25 වැනි දින.
දකුණු පළාතේ පළාත් සභාවේ,
ප්‍රධාන අමාත්‍ය කාර්යාලය,
ගාල්ල.

11-422